



## දැක්ම

ශ්‍රී ලංකාව තුළ  
ඉස්ලාමීය ආගමික සාරධමර් හා සංස්කෘතික  
වටිනාකම් අතින් පිරිපුන්  
ඉතා උසස් මුස්ලිම්  
ජන සමාජයක්.

## මෙහෙවර

ශ්‍රී ලාංකික මුස්ලිම් ජන සමාජයේ  
උන්නතිය සහ යහ පැවැත්ම උදෙසා  
සියලු කායර්යන්  
මැනවින් සංවිධානය කිරීම,  
මුස්ලිම් ආගමික හා සංස්කෘතික ආයතන  
සම්බන්ධීකරණය හා මෙහෙයවීම  
සහ  
වකුල පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින්  
ඉතා උසස් මුස්ලිම් ජන සමාජයක්  
බිහි කිරීමට උරදීම.

## පටුන

	පිටු අංක
1. හැඳින්වීම	4
2. දෙපාතර්මේන්තුවේ අරමුණු හා කායර්භාරය	4-6
2.1 අරමුණු	
2.2 දෙපාතර්මේන්තු කායර්භාරය	
3. සංවිධාන ව්‍යුහය	6-7
4. දෙපාතර්මේන්තුවේ කායර් මණ්ඩල විස්තර	8
4.1 අනුමත කායර් මණ්ඩලය	
4.2 වෘත්තීය තුළ කායර් මණ්ඩල වෙනස්වීම්	
5. පරිපාලන හා සංවධර්න අංශය මඟින් ඉටු කරන ලද කායර්යන්	9-13
5.1 පරිපාලන ශාඛාව මඟින් ඉටු කරන ලද කායර්යන්	
5.1.1 පුහුණු වැඩසටහනන්	
5.1.2 විදේශීය පුහුණු වැඩසටහනන්	
5.2 සංවධර්න ශාඛාව මඟින් ඉටු කරන ලද කායර්යන්	
6. මූල්‍ය අංශය මඟින් ඉටු කරන ලද කායර්යන් සහ මූල්‍ය වාතරා	13- 15
6.1 මූල්‍ය අංශය මඟින් ඉටුකරන ලද කායර්යන්	
6.2 මූල්‍ය වාතරා	
6.2.1 පුනරාවර්තන	
6.2.2 මූලධන	
6.2.3 අත්තිකාරම් ගිණුම්	
7. ආගමික හා සංස්කෘතික කටයුතු අංශය මඟින් ඉටු කරන ලද කායර්යන්.	16-20
8. වකුල් හා පල්ලි පරිපාලන අංශය මඟින් ඉටු කරන ලද කායර්යන්.	20
9. ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහනන්	21
10. අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශය මඟින් ඉටු කරන ලද කායර්යන්	21
11. දෙපාතර්මේන්තුවේ කායර් සාධනය කෙරෙහි වූ බාධාවන් සහ දුෂ්කරතා	22

## 01. හැඳින්වීම

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාත්මක ආයතනය ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය ආගමික සාරධමර් හා සංස්කෘතික වටිනාකම් අතින් පිරිපුන් ඉතා උසස් මුස්ලිම් ජන සමාජයක් ඇති කිරීමේ “දැක්ම” පෙරදැරිව මුස්ලිම් ජන සමාජයේ උන්නතිය සහ යහපැවැත්ම උදෙසා සමස්ත කායර්භාරය නියාමනය කිරීමේ වගකීමට මෙම දෙපාර්තමේන්තුව උරදරා සිටී.

1962 අංක 21 හා 1982 අංක 33 දරන පනත් මගින් සංශෝධිත 1956 අංක 51 දරන වකුල් පනතින් අරමුණු කරගත් කායර්භාරයන් ඉටුකිරීමෙහිලා ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා වකුල් සභාව හා වකුල් විනිශ්චය සභාව යන ආයතනයන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් වකුල් පනතේ අරමුණු ප්‍රකාර මුස්ලිම් පල්ලි, සිද්ධස්ථාන හා ආගමික ආයතන ලියාපදිංචි කිරීම, ලියාපදිංචි මුස්ලිම් ආගමික ස්ථානවල හා මුස්ලිම් පුණ්‍යභාරවල හෝ වකුල් භාරවල භාරකරුවන්ගේ බලතල, කායර් හා කතර්වාස නියම කිරීම, මුස්ලිම් පුණ්‍යභාර අරමුදල් පවත්වාගෙන යාම යන කරුණු මැනවින් ඉටුවන අයුරින් පරිපාලන කටයුතු දියත් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ කායර්භාරය තුළ අන්තගර්භ වී ඇත. වකුල් පනතින් විධිවිධාන සලසන ලද පරිපාලන ක්‍රියාකාරකම් ආවරණය කරමින්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික අන්‍යන්‍යතාවය සුරක්ෂණයට අවශ්‍ය පියවර ගනිමින් ජන සමාජයේ යහපත උදෙසා සුභසාධක පහසුකම් සලසමින් සියලුතන්හි ක්‍රියාත්මක වේ.

## 02. දෙපාර්තමේන්තුවේ අරමුණු හා කාර්යභාරය

### 2.1 අරමුණු :

1. මුස්ලිම් පල්ලි, පුණ්‍යාධාර අරමුදල හා ඒවායේ වත්කම් පාලනය හා මෙහෙයවීම.
2. ඉස්ලාම් ආගමික ආයතන හා ඒවායේ වත්කම් පාලනය හා මෙහෙයවීම.
3. ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය පෝෂණය කිරීම හා වර්ධනය කිරීම.
4. ඉස්ලාමීය සංස්කෘතික අංග/ කටයුතු පෝෂණය කිරීම හා වර්ධනය කිරීම.
5. හජ් වන්දනාකරුවන් සඳහා පහසුකම් හා සේවා සම්පාදනය කිරීම.
6. ඉස්ලාමීය ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවලදී ජන සමාජයට සේවාවක් කිරීම.
7. ඉස්ලාම් ආගමික ශික්ෂණයන් ඉටුකිරීම සඳහා (පස්වේල් නමස්කාර කිරීම සහ රාමසාන් උපවාසය වැනි) අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම.
8. කාලීන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මාගෙර්පදේශ ලබාදීම.
9. මුස්ලිම් ජන සමාජයේ එකමුතු බව පවත්වාගෙන යාම සහ ජාතික ඒකාබද්ධතාව සඳහා ක්‍රියාකිරීම.

## 2.2 දෙපාර්තමේන්තු කාර්යභාරය

1. මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන ලියාපදිංචිය සහ භාරකරුවන් පත්කිරීම.
2. මුස්ලිම් පුණ්‍යාධාර භාර අරමුදල ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යාම සහ වකුල් පනත ක්‍රියාත්මක කිරීම.
3. ලියාපදිංචි කරන ලද මුස්ලිම් දේවස්ථාන, අහදියා (දහම් පාසල්), අරාබි විදුහල්, කුආර්න් මද්රසා ඇතුළු ආගමික ආයතන සංවධර්නය කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදීම.
4. ශුද්ධ වූ රාමසාන් මාසයේ ආරම්භය සහ සමාප්තිය නිවේදනය කිරීම සහ “රාමසාන්” මාසය වෙනුවෙන් විදේශ මුස්ලිම් රටවල්වලින් මෙරටට ප්‍රදානය කරනු ලබන රටඉදි දිස්ත්‍රික් මට්ටමින් අදාළ ප්‍රධාන දේවස්ථාන හරහා දිවයින පුරා සිටින මුස්ලිම් ජනතාවට බෙදාහැරීම.
5. ජාතික මිලාදුන් නබි දිනය සනිටුහන් කරමින් සෑම වසරක් පාසාම දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන එම දිස්ත්‍රික්කය පුරා ආගමික හා සමාජයීය සංවධර්නය ඇති කිරීම. එහිදී අදාළ ප්‍රදේශය මුස්ලිම් දේවස්ථාන, ආගමික ආයතන, මුස්ලිම් සහ මුස්ලිම් නොවන පාසල්වල සංවධර්න කටයුතු සිදුකිරීම, විවිධ වැඩසටහන්, තරඟ හා ක්‍රීඩා ප්‍රදානෝත්සව සංවිධානය කිරීම, ආගමික පුරෝගාමීන්ට ගෞරවාවාරය පුදකිරීම, අදාළ ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් පොත් ප්‍රකාශනය යනාදී ක්‍රියාකාරකම් සිදුකෙරේ.
6. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ශුද්ධ වූ හස් වන්දනාවෙහි යෙදීම සඳහා පහත පරිදි අවශ්‍ය කටයුතු සලසාදීම.
  - ❖ සුදුසු නියෝජිතයන් ලියාපදිංචිය සහ බලපත්‍ර නිකුත් කිරීම.
  - ❖ වැඩසටහන පිළිබඳව වන්දනාකරුවන් දැනුවත් කිරීම.
  - ❖ හස් වන්දනාව පිළිබඳ මාගෙර්පදේශන පොත් බෙදාහැරීම.
  - ❖ වන්දනාකරුවන් සඳහා ගුවන් ප්‍රවාහන කටයුතු සංවිධානය.
  - ❖ හස් වන්දනාව සඳහා සෞදි අරාබි රාජධානියේ රැඳී සිටින කාලය තුළ වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ මාගෙර්පදේශ ලබා දීම.
  - ❖ හස් වන්දනා කාලය තුළ වන්දනාකරුවන් සඳහා වෛද්‍ය සේවා කටයුතු සලසාදීම.
  - ❖ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී සහ ජිද්දා අන්තර්ජාතික ගුවන්තොටුපළේදී හස් වන්දනාකරුවන්ට මගපෙන්වීම සහ අවශ්‍ය පහසුකම් සලසාදීම.
  - ❖ සෞදි අරාබි රාජධානියේදී හස් නියෝජිතයින් සලසන සේවාවන් නිරීක්ෂණය කිරීම සහ
  - ❖ අඩුපාඩු නිවැරදි කිරීම.
7. දිවයින පුරා අහදියා දහම් පාසල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම්, පුස්තකාල පොත් දීමනා ලබාදීම, දහම් පාසල් ගුරුභවතුන් සඳහා පුහුණු පාඨමාලා පැවැත්වීම සහ අහදියා දහම් පාසල් සඳහා විෂය නිදේශයක් හඳුන්වාදීම.
8. මුස්ලිම් සුභසාධන සමිති ලියාපදිංචිය සහ එම කටයුතු පවත්වාගෙන යාමට දායකවීම.
9. ඉස්ලාම් පෙර පාසල් ගුරුවරුන් සඳහා පුහුණුවක් ලබාදීම සහ එම කටයුතු පවත්වාගෙන යාමට දායකවීම.
10. කලාකරුවන්ට ගෞරව සත්කාර දැක්වීම පිණිස වාණිකව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන කලාභූෂණ සම්මාන උළෙල සඳහා සුදුසු කලාකරුවන් නිදේශ කිරීම.
11. මුස්ලිම් කතුවරුන් මෙධ්‍යර්මත් කිරීම සඳහා ඔවුන් විසින් නිමර්ණය කරන ලද පොත් පත් මිලදී ගෙන මුස්ලිම් පාසල් පුස්තකාලවලට බෙදාහැරීම.
12. පල්ලි දායක සහ සාමාජිකයන්ට ඉස්ලාම් ආගමික ආයතනවල පරිපාලන සහ සාමාජිකයන්ට පුහුණුවක් ලබාදීම.
13. අන්තර්ජාතික තරඟ සඳහා (අල්කුආර්නය පාරායණය කිරීම) අපේක්ෂකයින් තේරීම. මෙම තරඟ වාණිකව රීජිස්ත්‍රව, ඉරානය, මැලේසියාව සහ ඩුබායි යන විදේශ රටවල්වලදී පැවැත්වේ.
14. ඉස්ලාමීය උසස් අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් තේරීම.


15. ඉස්ලාම් ආගමික පූජකවරුන් (මවුලවිවරු) සඳහා විශේෂ හැඳුනුම්පත් ලබාදීම.
16. විදේශ රැකියා සඳහා සෞදි අරාබිය බලා පිටත්ව යන මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ඔවුනගේ ජන වගර්ය තහවුරු කිරීම සඳහා ආගමික සහතිකපත් නිකුත් කිරීම.

### 03. සංවිධාන ව්‍යුහය

ඉහත කාර්යාර්ථාරය සාධනය උදෙසා ප්‍රධාන අංශ 05කින් සමන්විත වන අයුරින් මෙම දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය සකස්කර ඇති අතර, අදාළ අංශ පහක සඳහන් පරිදි වේ.

1. පරිපාලන හා සංවිධර්න අංශය
2. මූල්‍ය අංශය
3. ආගමික හා සංස්කෘතික කටයුතු අංශය
4. වකුල් අංශය
5. අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශය

**ලාංචිත ව්‍යුහය**  
**ලාංචිත ආගමික හා සංස්කෘතික හටගැනු ලැබූ දෙපාර්තමේන්තුව**



#### 04. දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල විස්තර

##### 4.1 අනුමත කාර්ය මණ්ඩලය

දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය තුළ අනුමත කාර්ය මණ්ඩලය 123 ක් වන අතර, 2017.12.31 දිනට අදාළ කාර්ය මණ්ඩල විස්තර පහත දැක්වේ.

අනු. අංකය	තනතුර	අනුමත තනතුරු සංඛ්‍යාව	සේවයේ නියුතු සංඛ්‍යාව		පුරප්පාඩු සංඛ්‍යාව
			ස්ථිර	අනියම්	
01	අධ්‍යක්ෂ	01	01	-	0
02	ගණකාධිකාරී	01	01	-	0
03	අභ්‍යන්තර විගණක (ශ්‍රී.ලං.ග.සේ.)	01	-	-	01
04	නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (ශ්‍රී.ලං.ප.සේ.)	04	01	-	03
05	නියෝජ්‍ය/ සහකාර අධ්‍යක්ෂ (ශ්‍රී.ලං.ප.සේ.නොවන)	02	0	-	02
06	පරිපාලන නිලධාරී	01	0	-	01
07	භාෂා පරිවර්තක (සිං/දෙ)	01	0	-	01
08	වකුල් මණ්ඩල ලේකම්	01	0	-	01
09	වකුල් විනිශ්චය සභා ලේකම්	01	0	-	01
10	විමර්ශන නිලධාරී	02	0	-	02
11	සංස්කෘතික නිලධාරී	03	03	-	0
12	සංස්කෘතික සහකාර	15	09	-	06
13	පුනරාධාර සහකාර	01	01	-	0
14	සංවර්ධන නිලධාරී	50	40	-	10
15	රාජ්‍ය කළමනාකරණ සහකාර	22	19	-	03
16	රියදුරු	04	04	-	0
17	කා.කා.ස.	13	10		03
	<b>එකතුව</b>	<b>123</b>	<b>89</b>		<b>34</b>

##### 4.2 වර්ෂය තුළ කාර්ය මණ්ඩල වෙනස්වීම්

###### 2017 වර්ෂය තුළ කාර්ය මණ්ඩල වෙනස්වීම්

ස්ථාන මාරුවීම්	පැමිණීම	03
	පිටවීම්	09
පත් කිරීම්	ස්ථිර	27
	අනියම්	-
උසස් කිරීම්		-
සේවයෙන් පහ කිරීම්		-
තනතුරු අතහැර යාම්		02
ඉල්ලා අස්වීම්		02
විශ්‍රාම ගැනීම්		01
මිය යෑම්		-
වෙනත් (රා.සේවයේ වෙනත් තනතුරු සඳහා මුදාහැරීම්)		04



## 05. පරිපාලන හා සංවර්ධන අංශය මඟින් ඉටු කරන ලද කාර්යයන්

### 5.1 පරිපාලන ශාඛාව මඟින් ඉටු කරන ලද කාර්යයන්

දෙපාර්තමේන්තුවට අයත් සියළුම තනතුරු හා සේවාවන්ට අයත් පත් කිරීමේ සිට විශ්‍රාම යාම දක්වා වූ ස්ථාන මාරු කිරීම, උසස් කිරීම, විනය කටයුතු සේවා දිස්‍රි කිරීම ආදී රාජකාරි කටයුතු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන ආයතන අවශ්‍ය පරිදි සම්බන්ධීකරණය කර ගනිමින් සිදු කිරීම.

- ❖ දෙපාර්තමේන්තුවට අදාළ බඳවා ගැනීමේ පරිපාටි සකස් කර, නිදේශ ලබා ගැනීම සහ අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීම.
- ❖ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම.
- ❖ තැපෑල.
- ❖ දේශීය හා විදේශීය නිවාඩු සම්බන්ධ කටයුතු.
- ❖ දුම්රිය බලපත්‍ර / දුම්රිය අනුග්‍රහ වාරප්‍රවේශපත්‍ර සම්බන්ධ කටයුතු.
- ❖ වාහන නඩත්තුව සහ ප්‍රවාහන පහසුකම් සැපයීම/ උපදේශක කාරක සභා සඳහා පිළිතුරු සැපයීම.
- ❖ මැතිවරණ රාජකාරි කටයුතු.
- ❖ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම හා ඒ සඳහා යොමු කිරීම.
- ❖ පාලක මේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම.
- ❖ කායරාල උපකරණ නඩත්තු කටයුතු.
- ❖ කායරාල ගොඩනැගිලි නඩත්තු කටයුතු.
- ❖ අග්‍රහාර රක්ෂණ කටයුතු.
- ❖ ණය අත්තිකාරම් අනුමත කිරීම.

5.1.1 පුහුණු වැඩසටහනන්

**2017 වර්ෂයේදී මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වූ දේශීය පුහුණු වැඩසටහනන්**

2017 වර්ෂයේ පුහුණු වැඩසටහනන් සඳහා ප්‍රතිපාදන - රු.200,000.00

2017 වර්ෂයේ පුහුණු වැඩසටහනන් සඳහා වියදම - රු.199,904.00

අනු අංකය	පුහුණු වැඩසටහනේ නම	පවත්වන ලද ආයතනය	සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව	කාලය (දින)
1	CIGAS	Academy of Financial Studies	01	02
2	Productivity Awareness programme	Department Of MRCA	35	01
3	සටහන් ලිවීම හා ලිපිගොනුකරණය	මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	37	01
4	මුස්ලිම් පල්ලි පරිපාලනය සහ රාජ්‍ය මූල්‍ය පිලිබඳ ක්ෂේත්‍ර නිලධාරී පුහුණු වැඩසටහන	මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	52	01
5	Workshop to Collect end user information	Academy of Financial Studies	03	01
6	English for Office Management	National Institute of Labor Studies	01	7 weeks
7	වකුල් මංචල පත්‍රිකා සකස්කිරීම පිලිබඳ පුහුණු වැඩසටහන	මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	34	02
8	උපාය මාගරීක සැලසුම් සකස්කිරීම	එම	36	01
9	උපාය මාගරීක සැලසුම් සකස්කිරීම	එම	26	01
10	MS Access Com. Training	S.L. Institute of Printing	10	03
11	ආකල්ප වධර්නය සහ මානසික සෞඛ්‍ය	මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	35	01
12	හරිත ඵලදායිතාව	එම	32	01
13	Dip. in Public Procurement & Contract Administration	Academy of Financial Studies	01	01 year

5.2 සංවර්ධන ශාඛාව මගින් ඉටු කරන ලද කාර්යයන්


මේ යටතේ ප්‍රධාන වැඩසටහන් 02 ක් ක්‍රියාත්මක කරන ලදී.

- ❖ දිවයින පුරා ආගමික ස්ථාන සංවධර්න වැඩසටහන.
- ❖ ජාතික මිලදුන් නඩි සංවධර්න වැඩසටහන ( යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක වල).

උක්ත සංවධර්න වැඩසටහන් මගින් මුස්ලිම් පල්ලි, දහම් පාසල්, අරාබි විදුහල්, කුආර්න් මද්රසා සහ අනෙකුත් ආගමික ස්ථානයන් සංවධර්නය කිරීම හා වැඩිදියුණු කිරීම කරන ලදී. ප්‍රාග්ධන වියදම් යටතේ මෙම දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් මෙම සංවධර්න වැඩසටහන් සඳහා පහත පරිදි මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.

සංවර්ධන වැඩසටහන	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන ( රු. මිලියන)
ආගමික ස්ථාන සංවර්ධන වැඩසටහන ( දිවයින පුරා)	20
ජාතික මිලාදුන් නම් සංවර්ධන වැඩසටහන	14


**2017 සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය**



**දිවයින පුරා පිහිටි ආගමික ස්ථාන සංවර්ධන වැඩසටහන**


ආගමික ස්ථානය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මිලියන)	ඉලක්කගත දේවස්ථාන ගණන	2017.12.31 දිනට ප්‍රගතිය	
			භෞතික	මූල්‍ය (රු.මිලියන)
1. මුස්ලිම් පල්ලි	17.175	99	99	14.1397
2. අරාබි විදුහල්	1.175	08	08	1.137
3. අහදියා දහම් පාසල්, හිල්ලුල් කුආර්න් මද්රසා සංවර්ධනය	1.50	08	08	1.456
4. වෙනත් ආගමික ආයතන සංවර්ධනය	0.15	01	01	0.146

දිස්ත්‍රික්ක මට්ටමින් ආගමික ස්ථාන සංවධර්නය කළ ආකාරය පහත දැක් වේ.



වාර්ෂික මිලාද් සංවර්ධන වැඩසටහන සංවිධානය සහ ක්‍රියාත්මක කිරීම

2017 වර්ෂයේදී මෙම වැඩසටහන යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්ක තෝරාගෙන ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා රු. මිලියන 14ක් වෙන්කර ඇති අතර පහත දැක්වෙන පරිදි සංවධර්න කටයුතු සිදු කරන ලදී.



මෙම සංවධර්න වැඩසටහන සඳහා ප්‍රතිපාදන වෙන්කර ලද ආකාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඉහත දක්වා ඇත.

❖ යෝජිත මුස්ලිම් සංස්කෘතික සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු



**මුස්ලිම් සංස්කෘතික සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ**

**පසු දිස්වෙන ආකාරය**

පළමු (භූගත කුළුණු ඉදිකිරීම) හා දෙවන (කොන්ක්‍රීට් ව්‍යුහය) අදියර අවසන්ව ඇති අතර, මේ වනවිට තෙවන අදියරේ (ගොඩනැගිල්ලේ නිමාව) ඉදිකිරීම් කටයුතු මහල් 4 ක අවසන් කර ඇත. 2014 හා 2015 වර්ෂවල ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් ඉදිකිරීම් නවතා තිබුණි. 2016 වර්ෂය සඳහා රු.මිලියන 295.5 ක ප්‍රතිපාදන හා 2017 වර්ෂයේ රු. මිලියන 43ක ප්‍රතිපාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ලබා දී ඇත. 2017.12.31 දින වන විට එම මහල් හතරෙහි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. ඉදිකිරීම් සඳහා 2017 වර්ෂයේදී රු.මි. 31.54ක් ගෙවීම් සිදු කර ඇත.

කොළඹ 10, ටී.බී. ජායා මාවත, අංක 180 යන ස්ථානයේ ඉදිවෙමින් පවතින යෝජිත මුස්ලිම් සංස්කෘතික සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2006.11.09 වන දින ආරම්භ කර ඇති අතර මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 596කි. මෙම සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පවරා ඇත. මහල් 9කින් යුත් මෙම සංකීර්ණය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යාලය, ශ්‍රී ලංකා වකුල් සභා කාර්යාලය, වකුල් විනිශ්චය සභා කාර්යාලය, අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක්, නවාතැන් පහසුකම් සඳහා කාමර සහ වාහන නැවතුම්පලක් යන අංග ස්ථාපිත කිරීමට නියමිතය. අදියර 03කින් ක්‍රියාත්මක වන මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවලින්

❖ සංවධර්න වැඩසටහන් වලට අදාළ ප්‍රගති වාර්තා නිසි කලට අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

**06. මූල්‍ය අංශය මඟින් ඉටු කරන ලද කාර්යයන් සහ වාර්තා**

**6.1 මූල්‍ය අංශය මඟින් ඉටුකරන ලද කාර්යයන්**

- ❖ වාණිජ ඇස්තමේන්තුව සකස් කිරීම.
  - ❖ වාණිජ විසඳුම් ගිණුම සැකසීම.
  - ❖ ගබඩා කලමණාකරනය.
  - ❖ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් B ගිණුම් කටයුතු.
  - ❖ වවුචර සඳහා ගෙවීම් කටයුතු.
  - ❖ වැටුප් හා දීමනා ගෙවීම හා ගිණුම්ගත කිරීම.
  - ❖ මූල්‍ය පොත්, ලෙජර හා ලේඛන පවත්වාගෙන යාම.
  - ❖ වෙක්පත් නිකුත් කිරීම.
  - ❖ මාසික ගිණුම් සාරාංශ සැකසීම.
- භාණ්ඩාගාරය, විගණකාධිපති, අමාත්‍යාංශය වෙත ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම.

**6.2 මූල්‍ය වාර්තා**

**6.2.1** පුනරාවර්තන (පිටු අංක - 14)

**6.2.2** මූලධන (පිටු අංක - 15)

**6.2.3** අත්තිකාරම් ගිණුම් (පිටු අංක - 15)

**පුනරාවර්තන වියදමේ මුළු ශුද්ධ ප්‍රතිපාදන හා සත්‍ය වියදම අතර විචලනා පැහැදිලි කිරීම - 2017**

දෙපාර්තමේන්තුවේ නම : මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු

වියදම් ශීර්ෂ අංකය : 202

වැඩසටහන් අංකය	ව්‍යාපෘති අංකය	ලිපි ව්‍යාපෘති අංකය	වැය විෂය අංකය	මූල්‍යකරණය (සංකේත අංකය)	පුනරාවර්තන වියදම්වල විස්තරය	ශුද්ධ ප්‍රතිපාදන රු.	සත්‍ය වියදම රු.	ඉතිරිය රු.
					<b>ගිවිසුම්ගත සේවා</b>			
2	1	0	1401	11	ප්‍රවාහන වියදම්	90,000	89,683	317
2	1	0	1402	11	සංදේශන	1,000,000	991,854	8,146
2	1	0	1403	11	විදුලිය හා ජලය	1,233,000	1,233,000	0
2	1	0	1404	11	දේශීය බදු හා කුලී ගාස්තු	155,000	154,000	1,000
					<b>සේවා</b>			
2	1	0	1409	11	වෙනත්	34,500,000	20,603,020	13,896,980
2	1	1	1501	11	දහම් පාසල් ගුරුවරුන්ගේ නිල ඇදුම් දීමනා	7,000,000	6,648,053	351,947
2	1	2	1501	11	පුස්තකාල පොත් දීමනාව	9,000,000	8,480,000	520,000
2	1	3	1501	11	දහම් පාසල් පොත් සැකසීම හා මුද්‍රණය	4,000,000	3,999,594	406
					<b>මාරු කිරීම්</b>			
2	1	0	1506	11	දේපළ ණය පොළී	35,000	34,223	777
2	1	8	1508	11	පොදු ආයතන	800,000	798,000	2,000
2	1	0	1701	11	පාඩු සහ කපා හැරීම්	100,000	98,017	1,983
					<b>පුද්ගල පඩි නඩි</b>			
2	1	0	1001	11	වැටුප් හා වේතන	25,930,000	25,865,894	64,106
2	1	0	1002	11	අතිකාල හා නිවාඩු දින වැටුප්	1,000,000	999,010	990
2	1	0	1003	11	වෙනත් දීමනා	17,900,000	17,719,615	180,385
					<b>ගමන් වියදම්</b>			
2	1	0	1101	11	දේශීය	580,000	566,705	13,295
2	1	0	1102	11	විදේශීය	1,265,000	1,259,191	5,809
					<b>සැපයීම්</b>			
2	1	0	1201	11	ලිපි ද්‍රව්‍ය	1,200,000	1,198,938	1,062
2	1	0	1202	11	ඉන්ධන	750,000	720,283	29,717
2	1	0	1203	11	ආහාර පාන හා නිල ඇදුම්	87,000	86,870	130
					<b>නඩත්තු වියදම්</b>			
2	1	0	1301	11	වාහන	1,000,000	996,585	3,415
2	1	0	1302	11	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	460,000	420,799	39,201
2	1	0	1303	11	ගොඩනැගිලි සහ ඉදි කිරීම්	1,000,000	955,680	44,320

මූලධන වියදමේ මුළු ශුද්ධ ප්‍රතිපාදන හා සත්‍ය වියදම අතර විචලන පැහැදිලි කිරීම - 2017

වියදම් ශීර්ෂ අංක : 202 දෙපාර්තමේන්තුවේ නම: මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු

වැඩසටහන් අංකය	ව්‍යාපෘති අංකය	උප ව්‍යාපෘති අංකය	වැය විෂය අංකය	මූලාකරණය (සංකේත අංකය)	මූලධන වියදම්වල විස්තර	ශුද්ධ ප්‍රතිපාදන රු.	සත්‍ය වියදම රු.	ඉතිරිය රු.
					<b>මූලධන වත්කම් වල පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම</b>			
2	1	0	2001	11	ගොඩනැගිලි හා ඉදිකිරීම්	250,000	249,239	762
2	1	0	2002	11	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	200,000	10,280	189,720
2	1	0	2003	11	වාහන	400,000	386,193	13,807
					<b>මූලධන වත්කම් අත්පත් කර ගැනීම</b>			
2	1	0	2102	11	ගෘහ භාණ්ඩ හා කායරාලියය උපකරණ	1,000,000	987,395	12,605
2	1	0	2103	11	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	1,000,000	998,896	1,105
2	1	1	2106	11	මෘදුකාංග සංවධර්නය	150,000	0	150,000
					<b>මානව සම්පත් සංවධර්නය</b>			
2	1	0	2401	11	කායර් මණ්ඩල පුහුණු වෙනත් මූලධන වියදම් හා වෙනත් ආයෝජන	200,000	199,904	96
					<b>ජාතික මිලාද් සංවධර්න වැඩ සටහන-දහම් පාසල් සඳහා පහසුකම් සැපයීම(ගොඩනැගිලි හා ඉදිකිරීම්)</b>			
2	1	6	2104	11		14,000,000	13,437,845	562,155
2	1	7	2506	11	මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම් හා පල්ලි වැඩිදියුණු කිරීම	20,000,000	17,347,789	2,652,211
								0

**අත්තිකාරම් ගිණුම් සහ තැන්පත් ගිණුම් සඳහා වූ පාලන ගිණුම්වල සාරාංශය - 2017**

වියදම් ශීර්ෂ අංකය: 202 දෙපාර්තමේන්තුවේ නම: මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු

අත්තිකාරම් / තැන්පත් ගිණුමේ නම	ගිණුම් අංකය*	දෙපාර්තමේන්තු පොත් අනුව				භාණ්ඩාගාර පොත් අනුව 2017/12/31 දිනට ශේෂය රු.
		2017/01/01 දිනට ආරම්භක ශේෂය රු.	වෂර්‍ය තුළ හර කිරීම් රු.	වෂර්‍ය තුළ බැර කිරීම් රු.	2017/12/31 දිනට අවසාන ශේෂය රු.	
I. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම්	202011	6,470,089.00	3,656,074.00	1,893,228.68	8,232,934.32	8,232,934.32
	202012		550,870.00	766,377.00	-215,507.00	-215,507.00
		6,470,089.00	4,206,944.00	2,659,605.68	8,017,427.32	8,017,427.32
II. අනෙකුත් අත්තිකාරම්						
III විවිධ අත්තිකාරම්						
IV තැන්පත්						
(i) පොදු තැන්පත්	6000/0016/0094	17,415,648.00			17,415,648.00	17,415,648.00
	6000/0002/0148	0.00	0.00	0.00	0.00	0.00
	6000/0018/0097	0.00	802,541.57	1,424,743.57	622,202.00	622,202.00
(ii) අනෙකුත් තැන්පත්						

**07 ආගමික හා සංස්කෘතික කටයුතු අංශය මඟින් ඉටු කරන ලද කාර්යයන්.**

- ❖ අරාබි විදුහල් ලියාපදිංචි කිරීම, විෂය නිදේශීය සැකසීම හා එහි පරිපාලන කටයුතු.
- ❖ හිල්ලුල් කුආර්න් මද්රසා ලියාපදිංචි කිරීම, විෂය නිදේශීය සැකසීම හා එහි පරිපාලන කටයුතු.
- ❖ කුආර්න් මද්රසා ලියාපදිංචි කිරීම, විෂය නිදේශීය සැකසීම හා එහි පරිපාලන කටයුතු.
- ❖ අහදියා දහම් පාසල් ලියාපදිංචි කිරීම, විෂය නිදේශීය සැකසීම.
- ❖ අහදියා දහම් පාසල් නිල ඇදුම් බෙදාදීම.
- ❖ අහදියා දහම් පාසල් ගුරුවරුන්ට පොත් දීමනාවක් ලබා දීම.
- ❖ හජ් වන්දනා කටයුතු සංවිධානය කිරීම.
- ❖ වාස විසා නිදේශීය කිරීම.
- ❖ ආගම හා ආගමික ආයතන හා සම්බන්ධ පොත් පත් බඩු භාණ්ඩ සඳහා තීරුබදු සහන ලබා දීමට නිදේශීය කිරීම.
- ❖ අරාබි විදුහල් වල තෝරාගත් සිසුන් ඊජිප්තුවේ අල් අස්භාර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්ව වැඩ සටහනකට යොමු කිරීම.
- ❖ රාමසාන් උපවාස සමයේදී මුස්ලිම් පල්ලිවලට හා බැතිමතුන්ට අවශ්‍ය රටඉදි බෙදා හැරීමට ක්‍රියා කිරීම.
- ❖ උපවාස සමය තුළ බැතිමතුන් වෙනුවෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය යන රටවල්වලින් මෙරටට පරිත්‍යාග කරන ලද රටඉදි මෙට්‍රික් ටොන් 300 ක් දිස්ත්‍රික් මට්ටමින් මහ පල්ලි හරහා බෙදාහැරීමට කටයුතු කරන ලදී. මේ සඳහා මෙම දෙපාර්තමේන්තුව වෙත පුනරාවතර්න වියදම් යටතේ වෙන්කරන ලද රුපියල් මිලියන 20 ක ප්‍රතිපාදනය යොදාගන්නා ලදී.

❖ ජාතික මිලාදුන් නබි ජන්ම දින රාජ්‍ය උත්සවය පැවැත්වීම.



ලෝකවාසී මුස්ලිම් ජනතාව ඉතා භක්තියෙන් යුතුව සමරන ශුද්ධ වූ මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ජන්ම දිනය 2017.12.01 වන දිනට යෙදි තිබූ අතර, එම රාජ්‍ය උත්සවය යාපනය දිස්ත්‍රික්කය මුල්කර ගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදී. ජාතික මිලාදුන් නබි සමාරම්භක උත්සවය තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ගරු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.12.23 දින යාපනය, උස්මානියා විදුහලේදී පවත්වන ලදී.

❖ ජාතික මිලාදුන් නබි ජන්ම දිනය නිමිත්තෙන් පළාත් හා ජාතික තරඟ පැවැත්වීම.

වාෂරීකව පවත්වන මෙම උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පාසල් සිසු සිසුවියන් අතර කථික, කෙටි කථා, රචනා, පද්‍ය රචනා, ගායනා, අරාබි අක්ෂර මෝස්තර සහ අල්කුආර්න් පාරායණය කිරීම යන ඉසව් යටතේ තරඟ පවත්වනු ලබයි. එක් එක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල අධීක්ෂණය යටතේ පළාත් මට්ටමින් තරඟ පවත්වා එහි පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නා තරඟකරුවන් සමස්ත ලංකා අවසාන මහා තරඟයට යොමුකරනු ලබයි. ජාතික මිලාදුන් නබි අවසන්



මහ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් ජයග්‍රහකයන් 75 ක් සඳහා තිළිණ හා සහතිකපත්‍ර යාපනය, උස්මානියා විදුහලේදී 2017.12.23 දින පැවැති ජාතික මිලාදුන් නබි සමාරම්භක උත්සවයේදී ගරු කථානායකතුමා අතින් පිරිනමන ලදී.

2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මිලියන)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය (රු. මිලියන)	2017.12.31 දිනට භෞතික ප්‍රගතිය
5.947	5.386	සමස්ත ලංකා අවසන් මහා තරගය 2017 නොවැම්බර් මස 05,06 යන දිනයන්හිදී කොළඹ-12 පානිමා බාලිකා විද්‍යාලයේදී පවත්වන ලදී. ජයග්‍රහකයින් සඳහා තිළිණ 2017.12.23 දින ජාතික මිලාදුන් නබි සමාරම්භක උත්සවයේදී ගරු කථානායකතුමාගේ අතින් පිරිනමන ලදී.

❖ වාර්ෂික කලාභූෂණ සම්මාන උලෙළ සඳහා මුස්ලිම් කලාකරුවන්ගේ නාම යෝජනා ඉදිරිපත් කිරීම.

මුස්ලිම් කලාකරුවන්ට ගෞරව සන්කාර දැක්වීමට සහ ඔවුන් ඇගයීම පිණිස වාණිකව සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් දෙසැම්බර් මස 15 දින කලාභූෂණ සම්මාන උලෙළ පවත්වන අතර ඒ සඳහා සුදුසු කලාකරුවන් නිදේශ කිරීම මෙම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. මෙවර කලාකරුවන් 55 දෙනෙකුගෙන් අයදුම්පත් ලද අතර ඒ අතරින් 10 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කොළඹ 07 පිහිටි නෙලුම් පොකුණ රංග පීඨයේදී පිරිනමන ලදී.

❖ මුහර්රම් දිනය

ඉස්ලාමීය දින දඟර්නය අනුව මුස්ලිම් බැතිමතුන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ මුහර්රම් මාසයෙනි. මෙය පරිත්‍යාගශීලී මාසයයි. 2017 වසරේ මුස්ලිම් බැතිමතුන්ගේ අලුත් අවුරුදු උදාව සැප්තැම්බර් මස 25 දින යෙදී තිබුණි. දහම් පාසල් සිසුන්ගේ ආගමික වැඩසටහන් සමග මුහර්රම් දිනය තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ගරු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සමරන ලදී.

❖ හජ් වැඩසටහන

2017 වසරේ හජ් වන්දනා කටයුතු සඳහා සෞදි අරාබි රාජධානියේ මක්කම් බලා යාමට ශ්‍රී ලාංකික බැතිමතුන් 3400 දෙනෙකු සඳහා අවශ්‍ය කටයුතු මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලදී. මෙම බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සලසා දීමට මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හජ් යෝජිත ආයතන 97 ක් වන්දනා ගමන සාපර්ක කර ගැනීම සඳහා තෝරා ගන්නා ලදී.



- ❖ මුස්ලිම් ලේඛකයන් දිරිමත් කිරීම උදෙසා ඔවුන්ගේ ප්‍රකාශන මිලදී ගැනීම හා ඒවා මුස්ලිම් පාසල් පුස්තකාල වලට බෙදා හැරීම.

මේ සඳහා පුනරාවර්තන වියදම් යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන මිලියන 0.237 ක් යොදා ගත් අතර කතුවරුන් 48 දෙනෙකුගේ ග්‍රන්ථ ලබා ගන්නා ලදී.

- ❖ ඉස්ලාමීය පුස්තකවරුන් (මවුලව්වරු) සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම

2017 වර්ෂයේ දිවයින පුරා ඉස්ලාම් ආගමික පුස්තකවරුන් 415 දෙනෙකු සඳහා හැඳුනුම්පත් නිකුත් කර ඇත.

- ❖ අල්කුර් ආන් තරඟ පැවැත්වීම හා එමඟින් ජාත්‍යන්තර තරඟ සඳහා සුදුස්සන් තෝරා ගැනීම.

ජාත්‍යන්තර අල් කුආර්න් පාරායණය කිරීමේ ( කිරාන් සහ හිල්ලුල් කුරාන්) තරඟ සඳහා තෝරීම් තරඟ කොළඹ 12, අල් හික්මා විදුහලේදී 2017 මාර්තු මස 27 සහ 28 දිනවලදී පැවැත්වූ අතර ඉසව් 07 ක්



යටතේ තරඟ කරන ලද ප්‍රථම ස්ථානය ලබා ගත් ජයග්‍රාහකයින්ට සහතික ප්‍රදානය ගරු තැපැල්, තැපැල් සේවා හා

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2017 ජූලි මස 20 දින තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ඒ අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එක් අයෙකුද තුකරී රාජ්‍යයට දෙදෙනෙකුද සෞදි අරාබි රාජ්‍යයට දෙදෙනෙකුද ඊජිප්තුවට එක් අයෙකුද මැලේසියාවට දෙදෙනෙකුද යැවීමට තෝරා ගෙන

ඔවුන් අදාල තරඟ සඳහා යොමු කරන ලදී.

- ❖ විවිධ රාජ්‍ය උත්සව අවස්ථාවන් සඳහා ඉස්ලාම් ආගමික පුස්තක නියෝජනය සම්බන්ධීකරණය හා අවශ්‍ය කටයුතු සම්පාදනය.

- ❖ වාස වීසා ලබා ගැනීම සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම

විදේශයන්හි සිට පල්ලි කටයුතු සඳහා පැමිණෙන පුස්තකවරුන්ට අරාබි විදුහල් කුආර්න් මද්රසාවල ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා වාස වීසා ලබා ගැනීමට අවශ්‍ය නිර්දේශ ලිපි නිකුත් කිරීමේ කටයුතු මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

- ❖ කුර්ආන් මද්රසා සඳහා වන වැඩසටහන්

කුආර්න් මද්රසා 1675 ක් පමණ මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර, මෙම වර්ෂයේදී නව කුආර්න් මද්රසා 12 ක් ලියාපදිංචි කර ඇත. වෘත්තීයව එක් මද්රසාවකට රු.6000.00 බැගින් තෝරාගන්නා ලද දුෂ්කර කුආර්න් මද්රසා සඳහා පරිපාලන වියදම් පියවා ගැනීමට මුදල් ආධාර ප්‍රදානය කරනු ලැබේ. ඒ අනුව 2017 වසරේදී කුආර්න් මද්රසා 133කට ආධාර ලබා දෙන ලදී.

2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන ( රු . මිලියන )	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය ( රු . මිලියන )	2017.12.31 දිනට භෞතික ප්‍රගතිය
0.8	0.798	99.75%

❖ දහම් පාසල් සඳහා වන වැඩසටහන්

මෙම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි දහම් පාසල්වල ගුරුවහුවන සඳහා වාණිජව නිල ඇඳුම් සහ පොත් දීමනාවක් ලබා දීම සිදු කෙරේ. මීට අමතරව දහම් පාසල් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා විභාගයන්හි විෂය නිර්දේශයන්ට අනුකූලව දෙමළ මාධ්‍යයෙන් සකසන ලද පෙළ පොත් 08 ක් සහ සිංහල මාධ්‍යයට පෙළපොත් 10ක්ද ඉංග්‍රීසි මාධ්‍යයට පෙළපොත් 10ක්ද වශයෙන් පරිවර්තනය කරන ලද පොත් 20 ක් මුද්‍රණය කර බෙදාහැර ඇත.

	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මිලියන)	2017.12.31 දිනට ප්‍රගතිය	
		භෞතික	මූල්‍ය (රු. මිලියන)
I. නිල ඇඳුම් ලබාදීම.	7.0	දහම් පාසල් ගුරුවරුන් 4445 දෙනෙකු වෙත බෙදා හැරීම සඳහා නිල ඇඳුම් මිලදී ගන්නා ලදී. 94.97%	6.648
II. පොත් දීමනාව	9.0	එක් ගුරුවරයෙකුට රු 2000 බැගින් දහම් පාසල් ගුරුවරුන් 4238 දෙනෙකු වෙත ලබාදී ඇත. 94.22%	8.48
III. අහදියා දහම් පාසල් සඳහා විෂය නිර්දේශයන්ට අනුකූලව සකසන ලද පෙළ පොත් 28ක් මුද්‍රණය කිරීම	4.0	පරිවර්තනය කරන ලද පෙළපොත් 20 ක් මුද්‍රණය කර බෙදා හැර ඇත. 99.92%	3.997
IV. අහදියා දහම් පාසල් ප්‍රශ්න පත්‍ර ඇගයීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසාදීම.	0.4	ඇගයීම් ජූලි මස සාපර්කව සිදු කරන ලදී. 97%	0.388
V. අහදියා දහම් පාසල් ජාතික විභාගය.	2.0	විභාගය ඔක්තෝබර් මස විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වා ඇත.	2.0

❖ ආගමික සහජීවන දහම් පාසල් වැඩසටහන

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සියලු ආගම්වල සංස්කෘතික අංගයන් පිළිබඳව දරුවන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීම හා සහජීවනය වධර්නය කිරීමේ අරමුණින් දහම් පාසල් දරුවන් ගුරුවරුන් හා දෙමව්පියන් සම්බන්ධ කරගෙන වැඩසටහනක් 2017 අගෝස්තු මස 05,06,07 යන දිනවලදී කුලියාපිටිය, ජාතික යොවුන් සේනා පුහුණු මධ්‍යස්ථානයේදී අති සාපර්ක අන්දමින් පවත්වන ලදී. මෙම පාසල් වැඩසටහන සඳහා මෙම දෙපාර්තමේන්තුවෙන් කායර් මණ්ඩලය 05 ද, දහම්පාසල් ගුරුවරුන් 10 ද, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40ක්ද සමග අහදියා සම්මේලනයේ නිලධාරී මහතෙකුගේද දායකත්වයක් ලබා දෙන ලදී.

❖ මිහිරාජ් දිනය සැමරීම

මුහම්මද් නබි නායක තුමාණෝ අල්ලාහ් බැහැදැකීම උදෙසා සිදු වූ රාත්‍රි ගමන මිහිරාජ් ගමන ලෙස හඳුන්වනු ලබන අතර, එම අවස්ථාවේදී පස්වේල් සලාතය ( අල්ලාහ් නැමදීම ) ත්‍යාගයක් ලෙස ලබා දෙන ලදී. මෙම අවස්ථාව සිහිකර මිහිරාජ් දිනය සමරන අතර, මෙම වසරේ 2017 අප්‍රේල් මස 24 වැනි දින ගරු තැපැල්,

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ 10, මරදාන මහා ජුමා පල්ලියේදී උත්සවශ්‍රීයෙන් සමරන ලදී.

❖ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය ප්‍රවලිත කිරීම හා සංවධර්නය කිරීමේ අරමුණින් යාපනය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පල්ලි දායක සභාවන්හි සාමාජිකයන් සඳහා සම්මන්ත්‍රණය ඔක්තෝබර් හා නොවැම්බර් මසවල පවත්වන ලදී.

**08. වකුල් හා පල්ලි පරිපාලන අංශය මඟින් ඉටු කරන ලද කාර්යයන්.**

- මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර අරමුදල් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරමින් ඒ අනුව,
  - දිවයිනේ සියළු දිස්ත්‍රික්කයන්හි මුස්ලිම් පල්ලි වල පරිපාලන කටයුතු කිරීම.
  - මුස්ලිම් පල්ලි ලියාපදිංචි කිරීම.
  - පල්ලි දායක සභාවල භාරකරුවන් පත්කිරීම.
  - පල්ලිවල වාණික ගිණුම් වාර්ෂික ලබා ගැනීම හා පරීක්ෂා කර මුස්ලිම් පුණ්‍යාධාර භාර අරමුදලට දායක මුදල් ලබා ගැනීම හා අරමුදල පවත්වාගෙන යාම.
  - මුස්ලිම් පල්ලි දායක සභාවල ගැටලු, අභියාචනා, පෙත්සම් සම්බන්ධීකරණය කිරීම, සමථයකට පත්කල නොහැකි ගැටලු වකුල් මණ්ඩලයට යොමු කිරීම

**වකුල් සභා කාර්යාලය**

නව පල්ලි 80 ක් මෙම වෘර්ෂයේදී ( 2017) ලියාපදිංචි කල අතර පල්ලි 120ක භාරකරුවන් සඳහා නව පත්වීම් ලබාදී ඇත. වකුල් සභාව විසින් විභාග කර ලබාදුන් තීරණයන්ට එරෙහිව වකුල් විනිශ්චය සභාවට ඉදිරිපත් කල නඩු ගණන 14 කි. දැනට විභාග වෙමින් පවතින තීන්දු ලබා නොදුන් නඩු ගණන 13 කි.

**වකුල් විනිශ්චය සභා කාර්යාලය**

අධිකරණ කොමිෂන් සභාව මගින් පත්කරන ලද සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වකුල් විනිශ්චය සභාවේ මාසික රැස්වීම් වාර ගණන 02කි. 2017 වෘර්ෂ සඳහා මුස්ලිම් පල්ලිවලින් ඉදිරිපත්වූ නඩු ගණන 14 කි. විභාග වෙමින් පවතින නඩු ගණන 12 කි. මින් 2016 වෘර්ෂයේදී ඉදිරිපත් වූ නඩු 05ක් ද විභාග වෙමින් පවතී. නඩු 07ක් සඳහා නියෝග ලබාදී ඇත.

## 09. ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහන්

### ❖ නිදහස් දින ජාතික උත්සවය

ජාතික නිදහස් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මුස්ලිම් ආගමික වතාවත් කොළඹ මහ පල්ලියේදී ගරු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කරන ලදී.

### ❖ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය හා මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත්කිරීම.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මනිත් නිදහස් රටක් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී වැඩපිළිවෙල යටතේ 2017 මැයි මස 31 දිනට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රචාරාත්මක වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන ආගමික සිද්ධස්ථාන හරහා දියත් කරන ලදී.

### ❖ ජගත් පරිසර දින සැමරුම් වැඩ සටහන

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජගත් පරිසර දින සැමරීම සඳහා 2017 ජූනි මස 05 දින පරිසර දිනයේ වැදගත්කම පිළිබඳව කායර් මණ්ඩලය දැනුවත් කිරීමට හා පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ පරිසර හිතකාමී ඇසුරුම් භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කෙටි වැඩසටහනක් දියත් කිරීම හා දෙපාර්තමේන්තුවේ කසළ කළමනාකරණය සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ආගමික ස්ථාන කසළ අපහරණ ගැටලු වලින් මිදුණු හරිත කලාපයක් බවට පත් කිරීමට ආගමික ස්ථානවල පුජකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

### ❖ වෙනත් සංවර්ධන වැඩසටහන්

දෙපාර්තමේන්තුවේ සේවා කායර්කෂම කිරීම අරමුණු කර ජාතික ඵලදායීතා ලේකම් කායර්ලයේ උපදෙස් පරිදි ඵලදායීතා වධර්න වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී.

## 10. අභ්‍යන්තර විගණන හා විමර්ෂන අංශය මඟින් ඉටු කරන ලද කාර්යයන්

දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා පාලන කටයුතු වල අභ්‍යන්තර පාලනය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට අදාළව විගණනයන් සිදු කිරීම. එහිදී,

දෙපාර්තමේන්තුවේ ගිණුම් හා පරිපාලන කටයුතු පරීක්ෂා කර අඩුපාඩු පෙන්වා දී නිවැරදි කිරීමට කටයුතු කිරීම.

- ❖ එම අඩුපාඩු සකස් කර පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුව කටයුතු කිරීම.
- ❖ විගණන විමසුම් වලට පිලිතුරු සැකසීම
- ❖ වෘත්තීය විගණනය සිදු කිරීම.

2017 වෘත්තීය අදාළ අමාත්‍යාංශ අභ්‍යන්තර විගණන විමසුම් සංඛ්‍යාව - 06

2017 වෘත්තීය අදාළ රජයේ විගණකාධිපති විගණන විමසුම් සංඛ්‍යාව - 09

**11. දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය කෙරෙහි වූ බාධාවන් සහ දුෂ්කරතා**

**2017.12.31 දිනට දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් පිළිබඳ සාරාංශය පහත පරිදි වේ.**

	2017 වෂරය සඳහා ප්‍රතිපාදන		2017.12.31 දිනට මුළු වියදම	
	වාෂරීක ඇස්තමේන්තුව (රු.)	මුළු ශුද්ධ ප්‍රතිපාදනය (රු.)	වියදම (රු.)	ප්‍රතිශතය
ප්‍රාග්ධන වියදම්	17,200,000.00	37,200,000.00	33,617,539.17	90.37%
පුනරාවර්තන වියදම්	80,685,000.00	109,085,000.00	93,919,015.32	86.10%
එකතුව	97,885,000.00	146,285,000.00	127,536,554.49	87.18%

ඉහත සඳහන් වැය විස්තර පරිදි දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සතුටුදායක මට්ටමක පවතී. ඒ අනුව මූල්‍ය කාර්ය සාධන ප්‍රතිශතය 87.18% ක අගයක් පෙන්වුම් කරන බව සඳහන් කරමි. වෙනත් ප්‍රාග්ධන වියදම් යටතේ මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම් යන වැය විෂයන් වල ප්‍රතිපාදන ඉතිරිවීම් වලට හේතුව ඒ යටතේ ඉදිරිපත් වී ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කර ඇති ප්‍රතිපාදන උපයෝජනය නොවීම සහ 2017.12.31. දිනට බිල්පත නිරවුල් කිරීම සඳහා ඉදිරිපත් නොකිරීමය. 2018 වෂරයේ දී එයින් කොටසක් නිරවුල් කර ඇත. එසේම පුනරාවර්තන වියදම් යටතේ රටඉදි නිශ්කාශණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් රු. මි. 13.3 ක් ඉතිරිව ඇති අතර එම ඉතිරිවීම් වලට හේතුව මෙවර රට ඉදි නිශ්කාශණ වියදම් අදාළ ප්‍රදානයන් සිදුකල සෞදි අරාබි තානාපති කාර්යාලය විසින්ම දැරීමය.

දෙපාර්තමේන්තුවේ සියලුම මට්ටම් වල පුරප්පාඩු විශේෂයෙන් ම විධායක සේවා ගණයන්හි ඇති පුරප්පාඩු කාර්ය සාධන ඉලක්කයන් සපුරා ගැනීමට බාධාවක් විය.

ඉහත බාධක සහ දුෂ්කරතා මධ්‍යයයේ දෙපාර්තමේන්තුවේ අරමුණු, ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා 2017 වෂරයේදී කටයුතු කරන ලද බව සඳහන් කරමි.

- වෙබ් අඩවිය [www.muslimaffairs.gov.lk](http://www.muslimaffairs.gov.lk)
- විද්‍යුත් තැපෑල [dir@muslimaffairs.gov.lk](mailto:dir@muslimaffairs.gov.lk)
- දුරකථන අංක අධ්‍යක්ෂ - 011-2669994  
කාර්යාලය - 011-2669997 / 011 -2667909
- ෆැක්ස් අංකය 011-2692147